

අගුහර

සෞඛ්‍ය රක්ෂණාචරණය

National Insurance Trust Fund

011 20 26 600 | www.nitf.lk | mail@nitf.lk



ජාතික රක්ෂණ භාර අරමුදල

සපයනු ලබන සේවාවන්



ප්‍රතිරක්ෂණය
Reinsurance



අග්‍රභාර සෞඛ්‍ය රක්ෂණය
Agrahara Health Insurance



රිය මිතුරු
මෝටර් රථ රක්ෂණය
Riya Mithuru Motor Insurance



මෝටර් රථ නොවන රක්ෂණය
Non – Motor Insurance

වැඩිවර්ෂ, කැරලි කෝලාහල
සහ මහජන කැළඹීම් ආවරණය
(SRCC & T)





අග්‍රහාර ජ්‍යෙඨ්‍ය රක්ෂණාචරණය සේවාචන් අනුව වර්ගීකරණය

01

**රාජ්‍ය සේවකයින් සඳහා වූ
අග්‍රහාර ජ්‍යෙඨ්‍ය රක්ෂණාචරණය**

02

**අර්ධ රාජ්‍ය සේවකයින් සඳහා වූ
අග්‍රහාර ජ්‍යෙඨ්‍ය රක්ෂණාචරණය**

03

**විශ්‍රාමිකයින් සඳහා වූ
අග්‍රහාර ජ්‍යෙඨ්‍ය රක්ෂණාචරණය**

රාජ්‍ය සේවකයන් සඳහා වූ

අග්‍රහාර රක්ෂණාවරණයේ සැලසුම් සහ මාසික වාරික

සැලසුම	මාසික වාරික මුදල (රු.)	සාමාජිකයන් ගණන	සම්බන්ධවීමේ හැකියාව
සාමාන්‍ය	200	232,711	අනිවාර්ය වේ
ඊළි	450	21,902	සේවකයාගේ කැමැත්ත මත
රන්	750	603,479	සේවකයාගේ කැමැත්ත මත
විශ්‍රාමික	200 (අවු 70ට වැඩි නම් රු.600කි)	159,207	අනිවාර්ය වේ
අර්ධ රාජ්‍ය	1800	41,170	ආයතනයේ කැමැත්ත මත

මාසික වාරිකය සේවකයාගේ මාසික වැටුපෙන් අය කරගන්නා අතර එම මුදල් (SLIPS) හරහා NITF වෙත ප්‍රේෂණය කෙරේ.

රාජ්‍ය අංශයේ අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ සැලසුමට අදාළ ප්‍රතිලාභ

ප්‍රතිලාභ වර්ගීකරණය

පෞද්ගලික රෝහල්

වාර්ෂික ප්‍රතිලාභ සීමාව

එක් සිද්ධියක් වෙනුවෙන් ලබාගත හැකි උපරිම මුදල

දිනකට ගෙවීම (උපරිම දින 10කි)

ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා

වෛද්‍ය පරීක්ෂණ සඳහා

ආයුර්වේද රෝහල්

පෞද්ගලික ආයුර්වේද රෝහල් සඳහා වාර්ෂික ප්‍රතිලාභ සීමාව

රජයේ ආයුර්වේද රෝහල් සඳහා දිනකට (උපරිම දින 10කි)

දරු උපත්

රජයේ රෝහල් (උපරිම දින 5කි)

පෞද්ගලික රෝහල් දරු උපත් - සාමාන්‍ය

පෞද්ගලික රෝහල් දරු උපත් - සිසේරියන්

රුපියල්

රුපියල්

සාමාන්‍ය

350,000

250,000

150,000

200,000

160,000

120,000

8,000

5,000

500

80,000

60,000

50,000

40,000

30,000

20,000

200,000

160,000

120,000

3,000

1,000

500

3,000

1,500

500

50,000

25,000

10,000

100,000

60,000

40,000

ඇස් කණ්ඩාඩ් (සාමාජිකයාට පමණි)

ඇසේ සුදු ඉවත්කිරීම

5,000

20,000

3,500

20,000

3,500

20,000

බරපතල රෝග සහ ශල්‍යකර්ම (ජීවිත කාලයටම එක්වරක් සාමාජිකයාට පමණි)

මොළයේ ශල්‍යකර්ම

1,200,000

800,000

-

චකුගඩු බද්ධකිරීම

1,200,000

800,000

200,000

හෘද සැත්කම්

1,000,000

800,000

500,000

හෘද සැත්කම් (පවුලේ සාමාජිකයකු වෙනුවෙන්)

200,000

150,000

100,000

පිළිකා ශල්‍යකර්ම වියදම්

600,000

400,000

200,000

දණහිස් බද්ධ කිරීම

250,000

150,000

-

උකුල් ඇට බද්ධකිරීම

250,000

150,000

-

හදිසි අනතුරු ආවරණය

හදිසි අනතුරු මරණ

2,000,000

1,000,000

600,000

හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන පූර්ණ අකර්මණයතාවය

1,500,000

1,000,000

600,000

ස්වාභාවික මරණ ආවරණය

ස්වාභාවික මරණ

700,000

400,000

150,000

රෝගාබාධයක් හේතුවෙන් සිදුවන පූර්ණ අකර්මණයතාවය

200,000

100,000

-

විශ්‍රාමිකයන් සඳහා වූ රක්ෂණ කැලසුම

- විශ්‍රාමිකයන් සඳහා වූ අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණවරණය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2005(iv) දරන චක්‍රලේඛයට සංශෝධනයක් ලෙස 2016 අප්‍රේල් 29 දින හඳුන්වාදෙන ලදී.
- 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම යනු ලබන සියළුම රාජ්‍ය සේවකයන් මෙම රක්ෂණ ක්‍රමවේදයට ඇතුළත් වේ.
- වාර්ෂික ප්‍රතිලාභ සීමාව - රු.150,000
- ඔරපතල රෝගාබාධ සඳහා -
රු මිලියනයක් දක්වා ආවරණය
- මාසික දායකත්වය -
රු. 200 (වයස අවුරුදු 70 දක්වා)
රු. 600 (වයස අවුරුදු 70න් පසු)



අර්ධ රාජ්‍ය අංශය සඳහා වූ රක්ෂණ සැලසුම

- ජාතික රක්ෂණ භාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත 2017-06-01 දින හඳුන්වාදෙන ලදී.
- මාසික දායකත්වය - රු 1800
- වාර්ෂික ප්‍රතිලාභ සීමාව - රු 400,000
- එක් රෝහල්ගත වීමක් සඳහා උපරිම හිමිකම් මුදල - රු. 250,000
- ඔරපතල රෝගාබාධ සඳහා - රු මිලියන 5ක් දක්වා ආවරණය



සතුටියි!



National Insurance Trust Fund

ජාතික රක්ෂණ තර අරමුදලේ අලෙවි අංශයේ ඉදිරිපත්කිරීමක්